



ස්වකීය අභිමතය ප්‍රකාශ කිරීම

ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස පිළිබඳ තෙවන ජාතික සන්නිවේදන වාර්තාව පිළියෙළ කිරීම

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයෙහි දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලය විසින් දේශගුණ විපර්යාස පිළිබඳ තෙවන ජාතික සන්නිවේදන වාර්තාව වසර දෙකක් තුළ සකස් කර එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියෙහි ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුව ඇත.

ඒ අනුව, එම සන්නිවේදන වාර්තාව පිළියෙළ කිරීම සඳහා පහත සඳහන් විශේෂඥ හා විශේෂඥ සේවාවන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

1. හරිතාගාර වායු ඉන්වෙන්ට්‍රිය සැකසීමේ ජාතික විශේෂඥ - තනතුරු 01
2. දේශගුණ විපර්යාස අවදානම් ඇගයීම හා අනුහුරුවීම පිළිබඳ ජාතික විශේෂඥ - තනතුරු 01
3. බලශක්ති, කර්මාන්ත, කෘෂිකර්මය; වනාන්තර; ඉඩම් පරිහරණය හා අපද්‍රව්‍ය යන ක්ෂේත්‍ර සඳහා හරිතාගාර වායු ඉන්වෙන්ට්‍රිය සැකසීමේ විශේෂඥ කණ්ඩායම - කණ්ඩායම් 01
4. දේශගුණ විපර්යාස අවදානම් ක්ෂේත්‍ර (ආහාර සුරක්ෂිතතාවය හා ජලය, වෙරළ හා සමුද්‍රීය; සෞඛ්‍යය, ජෛව විවිධත්ව හා පරිසර පද්ධති; මානව ජනාවාස හා යටිතල පහසුකම්, බලශක්ති, කර්මාන්ත හා ප්‍රවාහන) ඇගයීමේ හා ඊට අනුහුරුවීම පිළිබඳ විශේෂඥ කණ්ඩායම - කණ්ඩායම් 01
5. සාමාජික ආර්ථික විශ්ලේෂක - තනතුරු 01
6. ජාතික සන්නිවේදන තොරතුරු දත්ත පද්ධති සැකසුම්කරු - තනතුරු 01
7. ශ්‍රී ලංකාවේ ජාතික වාතාවරණය සැකසීමේ විශේෂඥ - තනතුරු - 01
8. හරිතාගාර වායු විමෝචන ඉන්වෙන්ට්‍රිය සැකසීමේ තාක්ෂණික සමායෝජක - තනතුරු 01
9. දේශගුණ විපර්යාස අවදානම් තත්ත්ව ඇගයීමේ හා අනුහුරු කරවීමේ තාක්ෂණික සමායෝජක - තනතුරු 01
10. හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේ ක්‍රියාමාර්ග හඳුනා ගැනීමේ විශේෂඥ - තනතුරු 01
11. හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග හඳුනා ගැනීමේ විශේෂඥ කණ්ඩායම - කණ්ඩායම් 01
12. දේශගුණ විපර්යාස පිළිබඳ අධ්‍යාපන, පුහුණු හා දැනුවත් කිරීමේ විශේෂඥ - තනතුරු 01
13. තාක්ෂණික දැනුම හුවමාරුව, පර්යේෂණ හා විධිමත් නිරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ විශේෂඥ - තනතුරු 01
14. ජාතික සන්නිවේදන වාර්තා සැකසීමේ ක්‍රියාවලි විශ්ලේෂක - තනතුරු 01

ඉහත විශේෂඥ සේවාවන් සැපයීමට කැමැත්තක් දක්වන සුදුසුකම් හා පළපුරුද්ද ඇති පුද්ගලයන් / ආයතන සඳහා ස්වකීය අභිමතය ප්‍රකාශ කිරීමට ඉල්ලුම් පත් කැඳවනු ලැබේ.

එක් එක් තනතුර සඳහා ඉල්ලුම් පත් වෙත වෙනම මෙම දැන්වීම පළ වී දින 14 ක් ඇතුළත ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යක්ෂ, දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලය, පළමු මහල, 980/4 A, වික්‍රමසිංහ පෙදෙස, ඇතුල්කෝට්ටේ වෙත යොමු කළ යුතුය. ඔබ අයදුම් කරනු ලබන තනතුර / සේවාව වම් පස ඉහළ කෙළවරෙහි පැහැදිලිව සඳහන් කළ යුතුය. ඉහත තනතුර/සේවාවලට අදාළ කාර්ය නිර්ණක (Terms of References) හා ඉල්ලුම් පත www.environmentmin.gov.lk සහ www.climatechange.lk වෙබ් අඩවිවලින් බාගත කළ හැක.

ලේකම්
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
2017 පෙබරවාරි 05